

ශ්‍රී ලංකා විවෘත විශ්වව්‍යාපය

පෝර පාසල් අධ්‍යාපනය පිළිබඳ සහතික පත්‍ර වැඩ සටහන

පලමු සමාජික අවසාන පරිශ්‍රාණය 2007/2008

නිර්මාණාත්මක සහ සෞන්දර්යය අධ්‍යාපනය හා
හැඳුරු කුකලනා සංවර්ධනය - ESC 1124/1135

කාලය - පැය දෙකයි.



328

දිනය - 2008.03.16

වේලාව - ප.ව. 01.30 - ප.ව.03.30 දක්වා

අවම වගයෙන් එක් කොටසකින් එක් ප්‍රශ්නය බැංකින් තෝරාගෙන ප්‍රශ්න (04) හතරකට
පිළිගුරු සපයන්න.

එක් එක් කොටසට පිළිගුරු සපයීම සඳහා වෙන වෙනම පිළිගුරු පොත් භාවිත කරන්න.

ආ කොටස

01. i. හැඳුරු කුකලනා යන්නෙන් අදාළක් වන්නේ තුමක්දයි පැහැදිලි කරන්න.
(ලක්ණු 05)
- ii. හැඳුරු කුකලනා මගින් පෝර පාසල් ප්‍රමාදිත්තේ සියුම් මාරු ජේ සංවර්ධනය
වන්නේ කොශේදයි නිදුසුන් දෙමින් පැහැදිලි කරන්න.
(ලක්ණු 10)
- iii. ප්‍රමාදිත්තේ ග්‍රහණය සංවර්ධනය වන අයුරු පැහැදිලි කිරීම සඳහා
හැල්වර්යන් ග්‍රහණය කිරීමේ සංවර්ධන අවධි දහයක් (10) ඉදිරිපත් කර
අැන. වයස සති විස්සේ (20) සිට සති හැට (60) දක්වා වූ ප්‍රමාදින්
කුවන්තේ ග්‍රහණය කිරීමේ හැකිය සංවර්ධනය කර ගන්නේ කොශේදයි වියතර
කරන්න.
(ලක්ණු 10)
02. ප්‍රමාදින් තුළ හැඳුරුකුකලනා සංවර්ධනය කිරීමෙහි ලා පහත දැක්වෙන ක්‍රියාකාරකම්
ඩබ භාවිත කරන අන්දම පැහැදිලි කරන්න.
- i. ජලය වැක්කිරීම හා සේදීම
ii. අංශීම
iii. මණ්‍ය පැහිම හා උඩ පැහිම
iv. කැබලි ගොඩනැගීම
(ලක්ණු 25)

ආ කොටස

03. සංගිතය හා වලුනය ප්‍රමිත්තේ ප්‍රථම සංවර්ධනය ප්‍රවර්ධනය කරන ආකාරය පැහැදිලි කරන්න. (ලකුණු 25)
04. පෙර පාකල් ප්‍රමිත්තේ හැකියා මෙත්ම ඔවුන්ගේ සඳුවාරය ද සංවර්ධනය කිරීම සඳහා කට්ටුන්තර යොදා ගත හැකියා
- කට්ටුන්තර තුළුන් සංවර්ධනය කළ හැකි පෙර පාකල් ප්‍රමිත්තේ හැකියා විස්තර කරන්න. (ලකුණු 08)
 - ප්‍රමිත් තුළ සඳුවාරය සංවර්ධනය කළ හැකි කට්ටුන්තරයක් ලියන්න. (ලකුණු 07)
 - ඉහත දැක්වූ හැකියා හා සඳුවාරය ප්‍රමිත් තුළ සංවර්ධනය වන පරිදි ඔබ කට්ටුන්තරය ප්‍රමිතාවට පවතන්නේ කොසේදැයි විස්තර කරන්න. (ලකුණු 10)

ඇ කොටස

05. පෙර පාකල් ප්‍රමාද තුළ
- ආන්ම විශ්වාසය
 - ධනාන්තක විස්තරීය හා
 - සමාජානුයෝගය
- සංවර්ධනය විමෙනි ලා විෂා හා නිර්මාණාන්තක ක්‍රියාකාරකම්වල වැදගත්කම පරිත්තා කරන්න.
- (ලකුණු 5+10+10= 25)
06. i. පෙර පාකල් ප්‍රමිතාව විෂා හා නිර්මාණාන්තක හැකියා සංවර්ධනය කර ගැනීම සඳහා ගුරුවරියකට සහය විය හැක්කේ කොසේදැයි පැහැදිලි කරන්න. (ලකුණු 10)
- ii. විෂා හා නිර්මාණාන්තක ක්‍රියාකාරකම්වල නිරන්තර කරවීම පිණිස ඔබ පෙර පාකල් ප්‍රමාදය පෙළුම්වීම සඳහා යොදා ගන්නා උපක්‍රම විස්තර කරන්න. (ලකුණු 15)